

ණය තොරතුරු කාර්යාංශය (CRIB) යනු කුමක්ද?

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) යනු ණය ගැනුම්කරුවන්ගේ ණය තොරතුරු සහ ණය ඉතිහාසය පිළිබඳ ස්වාධීන වූ සුරක්ෂිතාගාරයකි. සියලුම බලයලත් මූල්‍ය ආයතන පාරිභෝගිකයින්ට ලබා දෙන ණය සහ ඔවුන් ඔවුන්ගේ ණය ගෙවන ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු කාර්යාංශයට ලබා දීම අනිවාර්ය වේ. ණය තොරතුරු කාර්යාංශය සියලුම බලයලත් මූල්‍ය ආයතන විසින් සපයන ලද මෙම තොරතුරු කාර්යාංශයේ දත්ත ගබඩාවේ ඒකාබද්ධ කිරීම සිදු කරයි.

ණය තොරතුරු කාර්යාංශය (CRIB) වෙත ණය (ක්‍රෙඩිට්) කාඩ් පත් තොරතුරු වාර්තා කිරීමේ ක්‍රියා පටිපාටිය

බැංකුව විසින් කාඩ්පත් හිමියෙකුට නව ණය (ක්‍රෙඩිට්) කාඩ් පතක් ලබා දෙන සෑම අවස්ථාවකම, ණය සීමාව, ණය (ක්‍රෙඩිට්) කාඩ් පතේ හිඟ ශේෂය, කල් ඉකුත් වූ දින ගණන, පිරිනමන ආරක්ෂාව සහ/හෝ ඇපකරුවන්ගේ තොරතුරු මාසය අවසානයේ ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා කරනු ලැබේ. කාඩ්පත් හිමියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / ගමන් බලපත්‍ර අංකය යටතේ කාල සීමාව සඳහා කාඩ්පත් හිමියා බැංකුව සමඟ ණය (ක්‍රෙඩිට්) කාඩ් පත් පහසුකම දිගටම පවත්වාගෙන යයි.

ණය තොරතුරු කාර්යාංශය වාර්තාකරණයෙන් ණය ගැනුම්කරුවන්ට ඇති වාසි,

කාඩ්පත් හිමියෙකු නියමිත වේලාවට ණය (ක්‍රෙඩිට්) කාඩ් පත් ණය ආපසු ගෙවා හොඳ වාර්තාවක් පවත්වාගෙන යන විට අනාගතයේදී බැංකු / මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීම පහසු වේ.

ණය ගැනුම්කරුවන් ණය ගෙවීම පැහැර හරින්නේ නම් ඔවුන්ට අත්වන අවාසි

- ණය පහසුකම් ලබා දීමේදී මූල්‍ය ආයතන විසින් පැහැදිලි ණය තොරතුරු කාර්යාංශ දත්ත පැවතීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන බැවින් කාඩ්පත් හිමියාට ණය පහසුකමක් ලබා ගැනීමට නොහැකි විය හැක.
- කාඩ්පත් හිමියාට මූල්‍ය ආයතනවල අතිරේක නියමයන් සහ කොන්දේසිවලට අවනත වීමට සිදු විය හැක.

ණය තොරතුරු කාර්යාංශයෙහි යහපත් ණය ඉතිහාස වාර්තාවක් පවත්වා ගැනීමට,

- නියමිත දිනට හෝ ඊට පෙර ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ සඳහන් ඔබේ අවම ගෙවිය යුතු මුදල හෝ මුළු හිඟ මුදල ගෙවන්න
- ඔබේ ණය ඉතිහාසය වරින් වර පරීක්ෂා කරන්න (www.crib.lk වෙබ් අඩවියෙහි උපදෙස් බලන්න)
- ණය වාර්තාවේ විෂමතා ඇත්නම්, ඔබේ මූල්‍ය ආයතනයට හෝ ණය තොරතුරු කාර්යාංශය වෙත දැනුම් දීමෙන් එය වහාම නිවැරදි කරන්න.
- ඔබේ ණය ගෙවීමේ ධාරිතාවට බලපාන අනපේක්ෂිත තත්ත්වයකට ඔබ මුහුණ දෙන්නේ නම්, සෑම විටම ඔබේ බැංකුව / මූල්‍ය ආයතනයට ඒ පිළිබඳව දන්වා සාකච්ඡා කරන්න.